

තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය

මෙම අයදුම් පත්‍රය පිරවීම අත්‍යවශ්‍ය නොවේ.මෙය පැහැදිලිව තොරතුරු ඉල්ලීමට ඔබගේ පහසුව සඳහා පිළියෙල කර ඇත.අත්‍යවශ්‍ය තොරතුරු පැහැදිලිව සඳහන් කරමින් ලිපියක් විද්‍යුත් තැපැල් පණිවිඩයක් හෝ වාචික ඉල්ලීමක් ඔබට කළ හැක.

තොරතුරු නිලධාරී,

01. අයදුම්කරුගේ නම

02. ලිපිනය

03. දුරකථන අංකය (නිබේනම්)

04. විද්‍යුත් ලිපිනය (නිබේනම්)

05. ඉල්ලා සිටින තොරතුරු පිළිබඳ විස්තරය
(ඉඩ මදි නම් වෙනම ලියා අමුණන්න)

I. අදාල ආයතනය

II. ඉල්ලා සිටින තොරතුරු

III. තොරතුරු වලට අදාල කාලපරිච්ඡේදය

06. තොරතුරු ලබා ගැනීමට අපේක්ෂා කරන ආකාරය
(අනවශ්‍ය කොටස් කපා හරින්න)

අ. අදාල වැඩ ලේඛන වාර්තා අධීක්ෂණය කිරීම සඳහා

ආ. අදාල ලේඛන හෝ වාර්තාවලින් සටහන්, උද්ධෘත හෝ සහතික පිටපත් ලබාගැනීම

ඇ. අදාල ද්‍රව්‍යන්ගේ සහතික කල නිදර්ශන ලබා ගැනීම.

ඈ.එම තොරතුරු පරිගණකයක හෝ වෙනත් යම් උපාංගයක ගබඩා කර ඇති අටස්ථාවකදී , ඩිස්කට්, ජ්ලොපි,පට්, දෘෂ්‍ය කැසට්පට් හෝ වෙනත් යම් විද්‍යුත්ක්‍රමයකින් හෝ මුද්‍රිත පිටපත් වශයෙන් තොරතුරු ලබා ගැනීම

07. ඉල්ලුම්කරු වඩාත් කැමති භාෂා මාධ්‍යය

08. ඉල්ලාසිටිනු ලබන තොරතුරු ජීවිතය සහ

පුද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමට අදාල බවට

විශ්වාස කරන්නේ නම් එය තහවුරු කරන කරුණු

09. වෙනත් විස්තර

10. පහත දැක්වෙන ලියවිලි පිටපත් අමුණා ඇත.(නිබේ නම් පමණි)

I.

II.

III.

11. ඔබ ශ්‍රී ලාංකික පුරවැසියෙක්ද? ඔව්/නැත

දිනය -

.....

අත්සන